

SUPPLEMENT

TO

The Ceylon Government Gazette;

PART III.

FRIDAY, APRIL 12, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."]

TAKE notice, that unless within three months from the 1st day of April, 1901, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before the Government Agent of the Province of Uva and make claim to the said lands or any of them or to some interest therein :

Such Government Agent, in pursuance of the powers vested in him by Ordinance No. 1 of 1897, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

C. D. VIGORS, Government Agent.

Description of Lands referred to.

The lands commonly called or known as Ponagewattahena and Mahamukulana, all lying adjacent to each other and forming one block, situate in the village of Etanawatta in Wegam pattu of Wellassa, in the Province of Uva, containing in extent 69 acres and 2 roods, shown as lots A, B, C in W. L. O. S. No. 1, as described in the annexed certified tracing therefrom, and bounded as follows : north and east by chena claimed by A. D. Edirisingha ; south by patana claimed by A. D. Edirisingha ; west by the Ethenakandura and Ebbanna-oya.

විෂි 1901 ක්වු අප්‍රේල් මස 1 වෙනි දින පවත් අන්මාසාත් ඇතුලතදී මෙහි පහත දක්වන ඉඩම්වලට කොහොන් ඉන් එකකට කොහොන් වැඩිගණකකට අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාත්සේ ඉදිරිපිටට ඇවිත් පෙන්වීමට එකී ඉඩම්වලට කොහොන් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට කොටෙදුනොත්, එකී ආණ්ඩුවේ ඒජන්තවරයාත්සේ විෂි 1897 නොම්මර 1 නේ ආඥා පනතේ ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එසින් අයිතිවාසිකමක් ගෙණ හැරදක්වන්නට කොටෙදුන සෑම ඉඩම් රජසත්තක ඉඩම් හැරීමට උත්තාත්සේගේ අත්සන ඇති ලිඛිතලේඛන උත්තාත්සේ විසින් ප්‍රකාශ කරණ බව මෙසින් දැනගත යුතුයි.

සී. ඩී. විසිගර්ස්, ආණ්ඩුවේ ඒජන්තවරයා.

ඉඩම්වල විස්තරය.

උඩ දිසාවේ වෙල්ලුස්සේ වැගම්පත්තුවේ ඊතනවත්තේ ගමේ පිහිටා තිබෙන මේ සමග අඩුකපු පහතින් සිතියමේ පෙනෙන අත්කර 69කුත්, රූවිස් දෙකක් බිම්තරම් ඇති පොතගේ වත්තේ හේන පහ මහ මුකුලාන කිහිප නොම්මර W. L. O. S. 1 සිතියමේ පෙන්වන A. B. C. ගත ඒකාබද්ධ බිත්තරිවිවලට මාසින්—උතුරට පහ නැගෙනහිරට, ඒ. ඩී. ඇදිරි සිං උරුම කිහිප හේතද ; දකුටට ඒ. ඩී. ඇදිරි සිං උරුම කිහිප පහතද ; බස්නාහිරට එකකකුර පහ ඉඩබිත්තේ මිඳ.

පිණිඹුර් සොල්ලව්වට්ට කාණිකලුක්ඟු අල්ලතා අතිල් ඉන්ඟු අල්ලතා ඉන්ඟුක්ඟු මෙල කිකමාන කාණිකලුක්ඟුල්ලා උද්ඟ්තෙක්ඟු ඉරොනුමිඟුරුන්ඟු උරිත්ඟුස්සොන්ඟුල්, 1901 ම ඉන්ඟු සිත්තිරාඟු 1 හ් කිකති ටොදක්කම මුන්ඟු මාසත්ඟුක්ඟුල්ලාක ඉඟුකාමාකාණ කවුන්මෙත්ඟු ඉසන්ඟු තුත්ඟුරා මුන්පාක වෙඟිව්වට්ට සොල්ලව්වට්ට කාණිකලුක්ඟු අල්ලතා අතිලෙදෙ ටොන්ඟු ක්කාවත තහ්කලුක්ඟුල්ලා උරිත්තෙ අල්ලතා අවෙකලිල් තහ්කලුක්ඟු ඉදෙඟුම උද්ඟ්තෙකලිඟුරුන්ඟු තාල්, අතෙත් ටෙරිචික්කවෙන්ඟුරු තෙන්නෙත් කවුනික්කවුම.


ඉරික්කව්වට්ට කාණිකලුක්ඟු අල්ලතා අවෙකලිල් ඉදෙඟුම කාණික්ඟු උරිත්ඟුක්කාද් ටට්ටාචිඟුදාල් සොල්ලව්වට්ට කවුන්මෙත්ඟු ඉසන්ඟු තුත්ඟුරා 1897 ම ඉන්ඟුරුන් මුත්ලාම රොම්පර් කද්දැනෙස්සද්ද්තිඟුල් තනෙලුල්ලා තත්ඟුච්චෙත්කොන්ඟු. අවෙකලිල් මුදික්ඟුරුඟු ඉඟුනිඟුරුන්ඟු තන්කෙඟුලෙමුති පිරාසිත්ඟුට්ටෙත්ඟුරා.

ඒ. ඩී. චිකර්ල, කොවරුන්මෙත්ඟු ඉසන්ඟු.

සොල්ලව්වට්ට කාණිකලිල් චිපාම.

ඉරොනුන්ඟුරු සොර්ත්තවෙකලුම, ඉන්ඟුක්කොන්ඟු අගික්ක ඉරුක්කිඟුරුම ඉඟුරු පොඟුකෙ වර්තකෙඟුරුම මකාමුක්කලාඟුරුම ඉන්ඟු පොඟුච්චෙත් සොල්ලව්වට්ට කාණිකලු. ඉඟු වෙඟු ඉඟුකා මාකාණත්තිල් වෙල්ලාසෙප්පුකි වෙඟු මුත්ඟුරුච්චෙත් ඉන්ඟුම කිරාමත්තිඟු

ருக்கின்றன, இத்தோடணக்கப்பட்டிருக்கும் W. L. O. S. 1 ம் கொம்பர் அளவுக் கடதாயில் A, B, C என்னும் பங்குகளாகப் பிரித்துக் காட்டப்பட்டிருக்கின்றன, அளவு 69 ஏக்கர் 2 தாட், எல்லை; வடக்கும கிழக்கும-எ. டி. எழறிசிங்காவுக்கு உரிதாகிய சேனை நிலம்; தெற்கு-எ. டி. எழறிசிங்காவினால் உரித்துச் சொல்லப்படும பதனை; மேற்கு-எதெனாக்கத்தறவும எபனலுயாவும்



Lot.	Name of Land.	Village.	Korale.	Extent.
				A. R. P.
A	Ponagewattahena	Etanawatta	Wellassa	4 0 30
B	Mahamukalana	do.	do.	52 2 10
C	Do.	do.	do.	12 3 0

Surveyor-General's Office,
Colombo, May 7, 1900.

S. J. C. MORE,
for Surveyor-General.